

ද්විතියික නගර හා ග්‍රාමීය ප්‍රජා මූල ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (ණය අංක 1993-එස්ආර්අයි) - 2012

1. මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, මෙම වාර්තාවේ 3 ඡේදයේ දැක්වෙන කරුණුවලින් උද්ගත වන ගැලපීම්වලින් ඇති වන බලපෑම් හැර , මාගේ මතය වනුයේ

(අ) 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව සහ 2012 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,

(ආ) සපයන ලද අරමුදල් ඒවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව,

(ඇ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීම සඳහා කළමනාකරණය විසින් සතුටුදායක ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව , සහ

(ඈ) ණය ගිවිසුමේ දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වූ බවත්ය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය කාර්ය සාධනය

මූල්‍ය ප්‍රකාශන හා ලබාගත හැකි වූ තොරතුරු අනුව, 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘති වියදම රු.666,169,623 ක් වූ අතර 2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම රු.14,379,848,166 ක් විය. සමාලෝචිත වර්ෂය සඳහා වියදම, ඉකුත් වර්ෂය සඳහා වියදම හා 2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

විෂයය -----	දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම		2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම
	-----		-----
	<u>2012</u>	<u>2011</u>	
	රු.	රු.	රු.
සිවිල් වැඩ	437,424,058	1,703,093,649	7,778,509,576
උපකරණ හා ද්‍රව්‍ය	76,542,220	1,375,397,001	4,373,218,687
වාහන	-	-	56,516,200
උපදේශක සේවා	-	39,069,036	892,672,433
ව්‍යාපෘති කළමනාකරණය හා කාර්යාල උපකරණ	13,098,817	3,825,625	96,687,349
පුහුණු හා අධි ශිෂ්‍යත්ව	(344,788)	36,520,801	209,188,816
සමීක්ෂණ හා මහජනතාව			
දැනුවත් කිරීම	(32,952)	548,775	28,970,557
පොලී ගාස්තු	64,798,457	23,404,251	330,836,666
වර්ධක හා මෙහෙයුම් පිරිවැය	74,683,811	107,094,942	613,247,882
	<u>666,169,623</u>	<u>3,288,954,080</u>	<u>14,379,848,166</u>

3. විගණන නිරීක්ෂණ

3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව අතර එළඹී ණය ගිවිසුම ප්‍රකාරව අරමුදල් සපයනු ලබන නියෝජිතායතනය විසින් අයකරන ලද රු.190,673,987 ක් වූ පොලිය, පොලී වියදම් හා ආසියානු බැංකු ණය ලෙස ගිණුම් ගත කළ යුතු වුවද, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 2012 වර්ෂය සඳහා ගෙවන ලද රු.330,836,666 ක් වූ පොලිය, ශ්‍රී ලංකා රජය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර එළඹී අතිරේක ණය ගිවිසුම ප්‍රකාරව ව්‍යාපෘතියේ පොලී වියදම් හා ගෙවිය යුතු පොලී ලෙස ගිණුම් ගත කර තිබුණි. එබැවින් 2012 වර්ෂය සඳහා පොලී වියදම් රු.140,162,679 කින් වැඩියෙන් දක්වා තිබුණු අතර ආසියානු සංවර්ධන බැංකු ණය රු.190,673,987 කින් අඩුවෙන් දක්වා තිබුණි.

(ආ) කොන්ත්‍රාත්කරුවන් නව දෙනෙකුට ගෙවියයුතු එකතුව රු.306,446,148 ක් වූ මුදල් මහාභාණ්ඩාගාරයෙන් බැඳීමකින් හෝ එකඟත්වයක් ලබාගැනීමෙන් තොරව මහා

භාණ්ඩාගාරයෙන් ලැබිය යුතු අරමුදල් සහ ශ්‍රී ලංකා රජයෙන් දායකය ලෙස ගිණුම්ගත කර තිබුණි.

- (ඇ) ආසියානු සංවර්ධන බැංකුව සහාය වන ජල සම්පාදන හා සනීපාරක්ෂක (ආංශික) ව්‍යාපෘතිය සඳහා වන වියදම පියවා ගැනීම වෙනුවෙන් විසල් ත්‍රිකුණාමලය ජලසම්පාදන ව්‍යාපෘතියෙන් ලැබුණු රු.13,512,156 ක මුදලක් මෙම ව්‍යාපෘතියේ සිවිල් වැඩ ලෙස සාවද්‍යව ගිණුම්ගත කර තිබුණි.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රු.9,224,635,556 ක් වටිනාකම වූ කොන්ත්‍රාත් නවයකින් කොන්ත්‍රාත් හතක් නිම කිරීමට සැලසුම් කරන ලද දිනයන් සමඟ සැසඳීමේදී මාස 10 සිට මාස 28ක කාලයක් ප්‍රමාද කර තිබුණි.
- (ආ) මඩකලපුව, උනිවිවායි ජලාශයේ ජලාශ වෙල්ල හා ආශ්‍රිත ව්‍යුහයන් උස් කිරීම සඳහා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරය ලබා ගැනීමෙන් තොරව 2006 වර්ෂයේදී ප්‍රදානය කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස කොන්ත්‍රාත්කරුගේ යන්ත්‍රෝපකරණ නිෂ්කාර්යව තිබීම හා බිල්පත්‍ර නිරවුල් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ප්‍රමාද ගෙවීම් හා වන්දි ලෙස රු.මිලියන 55 ක මුදලක් ගෙවීමට සිදුවී තිබුණි.
- (ඇ) එකතු වටිනාකම රු. 2,669,899,239 ක් වූ කොන්ත්‍රාත්තුව දෙකක් කොන්ත්‍රාත්කරු විසින් ස්ථාවර (substantive) නිම කිරීම් සහතික මත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට භාරදී තිබුණද, දෝෂ වගකීම් කාලයේ සිට වර්ෂ දෙකකට වැඩි කාලයක් ඉකුත් වී තිබීමෙන් පසුවත් අවසාන නිම කිරීම් වාර්තා නිකුත් කර නොතිබුණි.
- (ඈ) රු.1,162,504,731 ක් වටිනාකම වූ පිරිසිදු කරන ලද ජලය පොම්ප කිරීමේ ප්‍රධාන බෙදාහැරීම් නලය (කි.මී. 10.5) සැපයීම් හා එළිම් සහ උස් ජල ඉදිකිරීම් (2 ක්) කොන්ත්‍රාත්තුව 2009 වර්ෂයේදී සම්පූර්ණ කළ යුතු වුවත්, එය සම්පූර්ණ කර තිබුණේ 2011 සැප්තැම්බර් 30 දිනදීය. කෙසේ වුවද පෙර කොන්ත්‍රාත්තුවට සමානව නිම කළ යුතු වූ මූලික වැඩ, පිරිසිදු නොකළ ජලය පිරිසිදු කිරීමේ ප්‍රධාන සම්ප්‍රේෂණ පිරියත සහ පිරිසිදු කරන ලද ජලය පොම්ප කිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙය නිෂ්කාර්යව තිබුණි. එබැවින් 2013 ජුනි 30 දිනට මෙම

කොන්ත්‍රාත්තුවේ සමස්ත භෞතික ප්‍රගතිය සියයට 42 ක් පමණක් බව තවදුරටත් නිරීක්ෂණය විය.

3.3 නීති, රීති ආදියට අනුකූල නොවීම

ව්‍යාපෘතියේ වත්කම් පිළිබඳව භෞතික සමීක්ෂණයක් වාර්ෂිකව සිදුකළ යුතු වුවද, මුදල් රෙගුලාසි 756 ප්‍රකාරව 2012 වර්ෂය සඳහා වත්කම් පිළිබඳ භෞතික සමීක්ෂණයක් සිදුකර නොතිබුණි. 2012 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය අනුව ස්ථාවර වත්කම්වල එකතු වටිනාකම රු.121,876,034 ක් විය.

3.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

ගිණුම්වල දැක්වෙන පහත සඳහන් විෂයයන් එම එක් එක් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි නොවීම හේතුවෙන් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කළ නොහැකි විය.

විස්තරය	මුදල	සාක්ෂි
-----	-----	-----
	රු.	
සනීපාරක්ෂක	111,567,148	ප්‍රතිලාභීන් ලැයිස්තුව
ඉඩම්, ගොඩනැගිලි හා ව්‍යුහයන්	48,172,831	ඉඩම් ඔප්පු

3.5 අරමුදල් සැකැස්ම

2003 වර්ෂයේදී එජඩො මිලියන 85.6 ක් වූ ව්‍යාපෘතියේ මුල් පිරිවැය 2010 වර්ෂයේදී එජඩො මිලියන 263.26 දක්වා වැඩිවී තිබුණි. තවද, අතිරේක වියදම් පියවා ගැනීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පහත දැක්වේ.

	ආසබැ	ශ්‍රී ලංර	ප්‍රජාදායකත්වය	එකතුව
	-----	-----	-----	-----
	එජඩො මිලියන	එජඩො මිලියන	එජඩො මිලියන	එජඩො මිලියන
ආරම්භක ගිවිසුම (ණය අංක 1993)	60.3	22.2	3.1	85.6
අතිරේක ණය ගිවිසුම්				
ණය අංක - 2275	13.5	5.6		19.1
- 2276	46.5	24.0		70.5
	-----	-----		-----
	120.3	51.8		175.2
ශ්‍රී ලංකා රජයේ අතිරේක ප්‍රතිපාදන		57.09		57.09
	-----	-----		-----

	120.3	108.89	3.1	232.29
අතිරේක ණය ගිවිසුම්				
ණය අංක - 2757	4.30	0.53		4.83
- 2758	13.30	1.64		14.94
විනිමය වෙනස	11.2			11.2
	<u>149.1</u>	<u>111.06</u>	<u>3.1</u>	<u>263.26</u>

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2003 වර්ෂයේදී අපේක්ෂිත ඉලක්කය නිම කිරීම සඳහා ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය එපඩො මිලියන 85.6 ක් වුවද, අවිධිමත් පිරිවැය ඇස්තමේන්තු හේතුවෙන් එම ඉලක්කයන්ම ඉටුකර ගැනීම සඳහා ඇස්තමේන්තු පිරිවැය එපඩො මිලියන 263.26 ක් ලෙස සංශෝධනය කිරීමට සිදුවී තිබුණි. එබැවින් මුළු පිරිවැය සියයට 212 කින් වැඩිවී තිබුණි.

(ආ) ව්‍යාපෘතිය ආරම්භයේදී විදේශ හා දේශීය සංරචකයන් මගින් ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමේ අනුපාතය 1:0.37 ක් බව නිරීක්ෂණය විය. කෙසේ වුවද පසුව රජය විසින් අනුමත කරන ලද අතිරේක ඇස්තමේන්තු හේතුවෙන් එය 1:0.74 ක් ලෙස වෙනස් විය. ව්‍යාපෘතිය මෙතෙක් සම්පූර්ණ කර නොතිබුණු අතර විදේශ අරමුදල් බොහෝ ප්‍රමාණයක් උපයෝජනය කර තිබුණි. එබැවින් ආරම්භක මූල්‍යයන අනුපාතයට විශාල වෙනසක් ඇති කරමින් අනාගත බැරකම් හා වියදම් රජය විසින් දැරීමට සිදුවනු ඇත.

4. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

4.1 අරමුදල් උපයෝජනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සැලසුම් කරන ලද කාල පරිච්ඡේදය තුළ වෙන්කරන ලද සම්පත් යොදා ගනිමින් ව්‍යාපෘති අරමුණු ඉටුකර ගැනීම තහවුරු කර ගනු වස් සමස්ත ව්‍යාපෘති කාල පරිච්ඡේදය ආවරණය වන පරිදි මාසිකව, කාර්තුවය හා අර්ධ වාර්ෂික ආදි වශයෙන් වගකීම්ද සහිතව මූල්‍ය හා භෞතික ඉලක්ක දක්වමින් පරිපූර්ණ විස්තරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කළ යුතු යුතුය. කෙසේ වුවද ව්‍යාපෘතිය විසින් එම සැලැස්ම පිළියෙල කර ක්‍රියාත්මක කර නොතිබුණි.

(ආ) ලබාගත හැකි වූ තොරතුරු අනුව, 2012 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රගතිය පහත දැක්වේ.

	ආසබැණය	ශ්‍රීලංකා	ප්‍රජාමූල සංවිධාන	එකතුව
එකඟ වූ දායකය (එජාමො මිලියන)	60.3	58.5	3.1	121.9
එකතු කළා :-				
විනිමය වෙනස	9.9	-	-	9.9
එකතුව	70.2	58.5	3.1	131.8
2012 දෙසැම්බර් 31 දක්වා ව්‍යාපෘති				
වියදම (එජාමො මිලියන)	70.2	56.5	6.1	132.8
අරමුදල් උපයෝජනය ප්‍රතිශතයක් ලෙස	100	96.6	196.8	100.7

(ඇ) මූල්‍යයන්‍ය, සමාලෝචිත වර්ෂය සඳහා අයවැයගත ප්‍රතිපාදනය, සමාලෝචිත වර්ෂය තුළ අරමුදල් උපයෝජනය සහ 2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත උපයෝජනය පිළිබඳව කැපීපෙනෙන දත්ත කිහිපයක් පහත දැක්වේ.

සැපයීම සඳහා එකඟවූ දායකය		2012 වර්ෂය සඳහා අයවැයගත ප්‍රතිපාදනය	වර්ෂය තුළ උපයෝජනය කළ අරමුදල්	2012 දෙසැම්බර් 31 දක්වා උපයෝජනය කළ අරමුදල් (මුදල් පදනම)
එජාමො මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
ආසබැණ	70.17	8,174.3	58.35	7,656.67
ශ්‍රීලංකා	58.52	6,597.6	882.23	5,966.06
එකතුව	128.69	14,771.9	940.58	13,622.73*

* උපචිත වියදම් වල බලපෑම හේතුවෙන් ඉහත දැක්වෙන සංඛ්‍යා මෙම වාර්තාවේ 2.1 ඡේදයේ දැක්වෙන සංඛ්‍යා වලින් වෙනස් වේ.

4.2 භෞතික කාර්ය සාධනය

4.2.1 සමස්ත භෞතික ප්‍රගතිය

ව්‍යාපෘතිය 2009 මාර්තු 31 වන විට නිම කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වුවද පසුව කාලපරිච්ඡේදය 2011 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබුණි. දළ වශයෙන් 969,000 ක් ජනතාවට පිරිසිදු ජලය බෙදාහැරීම ඉටුකර ගැනීම සඳහා කොන්ත්‍රාත් 16 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ නමුත්, උද්ධමනකාරී බලපෑම් හේතුවෙන් එය කොන්ත්‍රාත් නවයකට සීමා කර තිබුණු අතර ඉතිරි කොන්ත්‍රාත් 7 අතිරේක ණය ගිවිසුම් 4 ක් මගින් සිදුකර තිබුණි. මෙම කොන්ත්‍රාත් නවය සංශෝධිත වැඩ සටහනට අනුව නිම කිරීමට සැලසුම් කරන ලදී. 2012 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ ප්‍රගති වාර්තාව අනුව, සංශෝධිත කොන්ත්‍රාත් වැඩ සටහන ඇතුළත සියළුම කොන්ත්‍රාත්වල නිම කර තිබුණි. විස්තර පහත දැක්වේ.

පැකේජ අංකය / ව්‍යාපෘති කාර්යය	2012 දෙසැම්බර් 31 දිනට අපේක්ෂිත ඉලක්කය	2012 දෙසැම්බර් 31 දිනට තර්ක භෞතික ප්‍රගතිය	වෙනස
	%	%	%

(i) **HW&T/UWS/PA3/HAM/ICB**

මූලික වැඩ ඉදිකිරීම හා නිම කිරීම, පිරිසිදු නොකළ ජලය සම්ප්‍රේෂණ ප්‍රධාන නළය පිරිසිදු කිරීමේ පිරියත (15,000 m³/day) සහ පිරිසිදු කරන ලද ජලය පොම්ප කිරීමේ ප්‍රධාන නළය (Plant and Design Build Basis)

100 100 -

(ii) **PW/UWS/PA4/HAM/LCB**

අම්බලන්තොට සිට මිරිස්පවිල දක්වා මි.මී. 500 ඩීඅයි සම්ප්‍රේෂණ ප්‍රධාන නළය (කි.මී.47)

	සැපයීම හා එළීම	100	100	-
(iii)	<u>IW/UWS/PD1/BAT/ICB</u> උනිව්වායි ජලාශයේ වේල්ල උස් කිරීම හා වෙනත් ආශ්‍රිත ව්‍යුහයන්	100	100	-
(iv)	<u>PW&ET/UWS/PE1/BAT/NCB</u> කලාප 1, 2, 5 සහ 6 (ඒ කොටස) හි බෙදාහැරීම් පද්ධතිය සැපයීම හා එළීම	100	100	-
(v)	<u>PW&ET/UWS/PE2/BAT/NCB</u> කලාප 3, 4, 7 සහ 8 (බී කොටස) හි බෙදාහැරීම් පද්ධතිය සැපයීම හා එළීම	100	100	-
(vi)	<u>DR/UWS/PG1/BAT/NCB</u> වැසි ජලය ගලායාමේ වැඩිදියුණු කිරීම් ඉදිකිරීම් හා සම්පූර්ණ කිරීම	100	100	-
(vii)	<u>SE/UWS/PH1/BAT/LCB</u> මඩකලපුව රෝහල හා බන්ධනාගාරය සඳහා මලාපවහන මාර්ග එළීම හා පැකේජ සවිකිරීම / පිරිසිදු කිරීමේ සංයුක්ත පිරියත ඇතුළත්ව අපවිත්‍ර ජලය පිරිසිදු කිරීමේ පද්ධතිය ඉදිකිරීම හා සම්පූර්ණ කිරීම.	100	100	-
(viii)	<u>PW&ET/UWS/PE3/MUT/ICB</u> පිරිසිදු කරන ලද ජලය පොම්ප කිරීමේ ප්‍රධාන බෙදාහැරීම් නළ සැපයීම හා එළීම (කි.මී.10.5) සහ උස් ජල කුළුණු ඉදිකිරීම (02ක්)	100	100	-
(ix)	<u>HW&T/UWS/PA5/POL/ICB</u> ප්‍රධාන වැඩ ඉදිකිරීම හා නිම කිරීම, පිරිසිදු නොකරන ලද ජලය සම්ප්‍රේෂණ ප්‍රධාන නළය (කි.මී. 4), පිරිසිදු කිරීමේ පිරියත (13,500 M ³ / day) සහ පිරිසිදු කරන ලද ජලය සම්ප්‍රේෂණ			

ප්‍රධාන නළය (කි.මී 11) සහ පවත්නා පිරිසිදු කිරීමේ පිරියත පුනරුත්ථාපනය (Plant and Design Build Basis)	100	100	-
--	-----	-----	---

4.2.2 ග්‍රාමීය ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩ සටහන

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සනීපාරක්ෂක වැඩ සටහන

ආරම්භයේදී පවුල් 32,572 කට සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා රු.මිලියන 135 ක මුදලක් වෙන්කර තිබුණි. එහෙත් 2012 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘති කාල පරිච්ඡේදය අවසානයේදී රු.මිලියන 126 ක් පමණක් සපයා තිබූ අතර පවුල් 22,511 කට පමණක් සනීපාරක්ෂක පහසුකම් ලබාදී තිබුණි.

2012 දෙසැම්බර් 31 දිනට සනීපාරක්ෂක වැඩ සටහන පිළිබඳ ප්‍රගතිය පහත පරිදි වේ.

දිස්ත්‍රික්කය	වැසිකිළි ඉදිකිරීම			
	ආරම්භක	සංශෝධිත	2012 දෙසැම්බර්	සියයට
	ඉලක්කය	ඉලක්කය	31 දිනට නිම කිරීම	
(වැසිකිළි සංඛ්‍යාව)	(වැසිකිළි සංඛ්‍යාව)	(වැසිකිළි සංඛ්‍යාව)		
අනුරාධපුරය	12,722	9,605	8,984	93
පොළොන්නරුව	13,650	9,895	9,415	96
මඩකලපුව	2,700	2,382	1,680	71
හම්බන්තොට	1,500	1,092	1,098	101
මුතුර්	2,000	1,573	1,334	85
එකතුව	<u>32,572</u>	<u>24,547</u>	<u>22,511</u>	92

ආරම්භක සැලැස්ම සමඟ සැසඳීමේදී තර්‍ය කාර්ය සාධනයට ගැලපෙන පරිදි මුල් ඉලක්කයන් වරින් වර සැලකිය යුතු ලෙස සංශෝධනය කර තිබුණි.

(ආ) ආයතනික සංවර්ධනය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දැනුවත් කිරීමේ අධ්‍යාපන වැඩ සටහන්, මූල්‍ය හා මෙහෙයුම් වැඩි දියුණු කිරීම් සභාය වැනි මූල්‍ය කළමනාකරණ හා සේවා බෙදාහැරීම් වැඩිදියුණු කිරීමට විශේෂිත උපාය මාර්ග සඳහා සභාය ආයතනික ශක්තිමත් කිරීමේ සංරචකයෙන් අපේක්ෂා කර තිබුණි. අයවැය ප්‍රතිපාදන අනුව, 2009 වර්ෂයේදී රු.මිලියන 300 ක් වෙන්කර තිබූ අතර 2012 දෙසැම්බර් 31 දිනට ආයතනික සංවර්ධනය සඳහා එයින් රු.මිලියන 209 ක මුදලක් වැයකර තිබුණි. ඒ අනුව, රු. මිලියන 81 ක් වූ ඉතිරි ප්‍රතිපාදිත අරමුදල් ආයතනික ශක්තිමත් කිරීමේ වැඩ සටහන සඳහා උපයෝජනය කර නොතිබුණි.